



ලංසු කැඳවීමයි



කර්මාන්ත අමාත්‍යාංශය

කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවත්නා කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයට අයත් දොඩම්ගස්ලන්ද, මදුරාගොඩ පිහිටි කහටගහ මිනිරන් පතල් සංකීර්ණයට 2021 වර්ෂය වෙනුවෙන් ආරක්ෂක සේවාවන් සැපයීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ.

මේ සඳහා වන මිල ගණන් අයදුම්පත් 2021 මැයි මස 12 වන දින ප.ව.2.00 ට හෝ ඊට ප්‍රථම සභාපති, ප්‍රසම්පාදන කමිටුව, කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්, නො. 561/3, ඇල්විට්ගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ මෙම ස්ථානයේ ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීමට හැකිය.

ටෙන්ඩරයේ සම්පූර්ණ ලංසුකරණ ලිපි ලේඛණ නිල වෙබ් අඩවි <http://www.kgraphite.lk> වල ප්‍රසිද්ධ කොට ඇත. අභිලාෂී පාර්ශවයන්ට මෙම වෙබ් අඩවිය වෙත පිවිස ලංසුකරණ ලිපිලේඛණ නොමිලේ භාගත කර ගත හැකිය.

විකුණුම්කරු විසින් සහතික කොට නිකුත් කල නියමිත ලංසුකරණ ආකෘතිපත්‍ර පමණක් ලංසු ඉදිරිපත් කිරීම සඳහා යොදා ගත යුතුය. ලංසු ලිපි ලේඛණ හා ලංසුකරණ ආකෘතිපත්‍ර විස්තර 2021.04.28 දින සිට 2021.05.11 දින දක්වා කාර්යාල දිනයන්හිදී පෙ.ව.09.00 සිට ප.ව.03.00 දක්වා ආපසු නොගෙවනු ලබන රු.5000/- ක මුදලක් ගෙවීමෙන් අනතුරුව ලබා ගත හැකිය.

මිල ගණන් ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් පතල් පරිශ්‍රය පරීක්ෂා කර බැලීමට අපේක්ෂා කරන්නේ නම් දුරකථන අංක 037 - 2252015/ 071 4992915 මගින් කහටගහ පතල් සංකීර්ණයේ කැණීම් ඉංජිනේරු/ කළමනාකරු අමතන්න.

මිල ගණන් බහාලනු ලබන ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ “ ආරක්ෂක සේවා සැපයීම සඳහා මිල ගණන් කැඳවීම - 2021” යනුවෙන් සඳහන් කල යුතුය.

2021.05.12 දින ප.ව.02.00 ට පසුව ලැබෙන මිල ගණන් ඇතුළත් අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ඉදිරිපත් කරනු ලබන මිල ගණන් පිළිබඳව කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයේ ප්‍රසම්පාදන මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.

ලංසු විවෘත කිරීම 2021.05.12 දින ප.ව.2.00 ට කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්, නො. 561/3, ඇල්විට්ගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05 දී සිදු කරනු ලබයි. (ලංසුකරුවන්ට හෝ ලංසුකරුගේ බලයලත් නියෝජිතයකුට මෙම අවස්ථාවට සහභාගී විය හැකිය.)

සභාපති
ප්‍රසම්පාදන කමිටුව
කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්
නො. 561/3, ඇල්විට්ගල මාවත,
නාරාහේන්පිට, කොළඹ 05
දුරකථන අංක : 0112 - 368737 / 0372252015
ෆැක්ස් : 0112-368737